



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2483/17 - 2026 අප්‍රේල් මස 10 වැනි සිකුරාදා - 2026.04.10

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාර

2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත

53 වන වගන්තිය යටතේ වූ නියමය

2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ ('පනත') 53 වන වගන්තිය මගින් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක වන මම, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව, මෙම නියමය මගින් -

- (අ) අමාත්‍ය මණ්ඩලය විසින් 2026.03.30 දිනැති අංක 26/0620/804/082 දරන තීරණය මගින්, මෙහි I වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති අයදුම්කරුගේ ව්‍යාපාරය ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස නම් කිරීම අනුමත කර ඇති බවට;
- (ආ) ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස හඳුනාගත් ව්‍යාපාරයේ අයදුම්කරුගේ නම මෙහි I වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති බවට;
- (ඇ) එම ව්‍යාපාරය ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස සලකනු ලැබීමට හේතු මෙහි II වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති බවට; සහ
- (ඈ) අදාළ පැනවීම් යටතේ ප්‍රදානය කරන ලද නිශ්චිත නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් නිශ්චිතව දක්වා ඇති පරිදි විය යුතු අතර, මෙහි III වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති දිනවල දී ආරම්භ විය යුතු බවට සහ ක්‍රියාත්මක වීම අවසන් විය යුතු බවට,

නිශ්චිතව දක්වමි.

අනුර කුමාර දිසානායක,
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය.

2026 අප්‍රේල් මස 10 වැනි දින
කොළඹ දී ය.



I වන උපලේඛනය

ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස නම් කරන ලද ව්‍යාපාරයේ විස්තර

1. අයදුම්කරුගේ නම	මරිනා හොටෙල් හෝල්ඩින්ග්ස් (පුයිට්) ලිමිටඩ් (Marina Hotel Holdings (Pvt) Limited)	
2. බලයලත් තැනැත්තාගේ බලපත්‍ර අංකය.	CPCEC/2026/0176	
3. බලපත්‍රය නිකුත් කළ දිනය	2026 පෙබරවාරි 05 වන දින	
4. සුදුසුකම් ලැබීමේ නිර්ණායක	2025 සැප්තැම්බර් 20 දිනැති අංක 2454/62 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද, 2025 අංක 01 දරන කොළඹ වරාය නගරය (ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර සඳහා නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ) නියෝගවල 3 වන නියෝගය - "D" කාණ්ඩයෙහි නිශ්චිතව දක්වා ඇති නිර්ණායක	
5. බිම් බදු ක්‍රියාත්මක කිරීමේ කාලරාමුව	මෙම ගැසට් පත්‍රය නිකුත් කළ දින සිට මාස හයක කාලයක් ඇතුළත, ඉහත සඳහන් බලයලත් තැනැත්තා විසින් අංක 1-02-06 දරන බිම් කැබැල්ල සඳහා වන බිම් බදු ගිවිසුමට කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව සමග එළඹීමට අපොහොසත් වුවහොත්, ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාර තත්ත්වය අවලංගු වනු ඇත.	
6. බිම් කැබලි කේතය	1-02-06	
7. බිම් කැබල්ලේ වපසරිය (වර්ග මීටර්)	13,005.71	
8. බිම් පරිහරණය	හෝටලය	
9. යෝජිත ආයෝජනය - ඉඩමේ බදු මුදල	ශ්‍රී.ල.රු. මිලියන 11,280.7 කි.	
10. යෝජිත ආයෝජනය - සංවර්ධනය කිරීම	ඇ.ඩො. 76,500,000	
11. රැකියා අවස්ථා	450	
12. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කාලසීමාව (වර්ෂ)	වසර 3 කි.	
13. යෝජිත ආයෝජනය (ඇමෙරිකානු ඩොලර්)	වර්ෂය 1	10,000,000
	වර්ෂය 2	30,000,000
	වර්ෂය 3	36,500,000
	වර්ෂය 4	-
	වර්ෂය 5	-

II වන උපලේඛනය

ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස සැලකීමට හේතු

2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53(5) වගන්තිය මගින් විධිවිධාන සලසා ඇති පරිදි, ජාතික යහපත සැලකිල්ලට ගනිමින් හෝ ජාතික ආර්ථිකය දියුණු කිරීම සඳහා කොළඹ වරාය නගරය ස්ථාපිත කිරීමේ සාර්ථකත්වය සහතික කිරීම පිණිස, ව්‍යාපාරය, ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාරයක් ලෙස නම් කිරීමේ දී එම පනතේ 5 වන වගන්තියේ දක්වා ඇති කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ අරමුණු සැලකිල්ලට ගනු ලැබ ඇත.

බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී (Browns Investments PLC) යනු එල්ඕඑල්සී හෝල්ඩින්ග්ස් පීඑල්සී (LOLC Holdings PLC) හි ක්‍රමෝපාය ආයෝජන අංශය වන අතර, මරිනා හොටෙල් හෝල්ඩින්ග්ස් (පුයිට්) ලිමිටඩ් (Marina Hotel Holdings (Pvt) Limited) එහි අනුබද්ධිත සමාගමකි. කොළඹ වරාය නගරය තුළ ප්‍රමුඛතම දිය අද්දර සංචාරක ගමනාන්තයක් සංවර්ධනය කිරීම මරිනා හෝටල් හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගමේ අරමුණයි. කොළඹ නගරයේ සංචාරක සහ ව්‍යාපාරික ආකර්ෂණය ඉහළ නංවන සුබෝපහෝගී දිය අද්දර හෝටලයක් ලෙස ස්ථානගත වීම, ඒකාබද්ධ ජීවන රටා මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීම සහ මෙම සංවර්ධන කටයුතු සඳහා තිරසරභාවය සහ නවෝත්පාදනයන් ඒකාබද්ධ කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු වේ.

III වන උපලේඛනය				
පනතේ II වන උපලේඛනයේ ලැයිස්තුගත පනත්		ප්‍රදානය කරනු ලබන නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම්	ආරම්භ වන දිනය	අවසන් වන දිනය
1	2017 අංක 24 දරන දේශීය ආදායම් පනත	සංස්ථාපිත ආදායම් බදු වලින් සියලුම ලැබීම් සහ ලාභ නිදහස් කිරීම සහ එම බදු නිදහස් කිරීම්;	ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ කාලසීමාව අවසානයේදී	ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ කාලසීමාව අවසානයේ සිට වසර 08 කින්
2	2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත	මෙම පනත යටතේ කිසිදු නිදහස් කිරීමක් හෝ දිරිගැන්වීමක් ප්‍රදානය කරනු නොලැබේ.	අදාළ නොවේ	අදාළ නොවේ
3	2002 අංක 11 දරන මුදල් පනත	මෙම පනත යටතේ කිසිදු නිදහස් කිරීමක් හෝ දිරිගැන්වීමක් ප්‍රදානය කරනු නොලැබේ.	අදාළ නොවේ	අදාළ නොවේ
4	2005 අංක 5 දරන මුදල් පනත	මෙම පනත යටතේ කිසිදු නිදහස් කිරීමක් හෝ දිරිගැන්වීමක් ප්‍රදානය කරනු නොලැබේ.	අදාළ නොවේ	අදාළ නොවේ
5	1989 අංක 13 දරන සුරාබදු (විශේෂ විධිවිධාන) පනත	මෙම පනත යටතේ කිසිදු නිදහස් කිරීමක් හෝ දිරිගැන්වීමක් ප්‍රදානය කරනු නොලැබේ.	අදාළ නොවේ	අදාළ නොවේ
6	(235 වන අධිකාරය වූ) රේගු ආඥාපනත	කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලබන පරිදි, ව්‍යාපාරයට අදාළ භාණ්ඩ හා සේවා ආනයනය කිරීම් සියල්ලම මෙම පනත යටතේ නිශ්චිතව දක්වා ඇති සියලුම බදු, තීරුබදු සහ අයකිරීම් වලින් නිදහස් කරනු ලැබේ.	මෙම නියෝගය ප්‍රකාශයට පත් කළ දිනය	ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කාලසීමාව තුළ
7	2011 අංක 18 දරන වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත	කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලබන පරිදි, ව්‍යාපාරයට අදාළ භාණ්ඩ හා සේවා ආනයනය කිරීම් සියල්ලම මෙම පනත යටතේ නිශ්චිතව දක්වා ඇති සියලුම බදු, තීරුබදු සහ අයකිරීම් වලින් නිදහස් කරනු ලැබේ.	මෙම නියෝගය ප්‍රකාශයට පත් කළ දිනය	ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කාලසීමාව තුළ
8	1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත	කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලබන පරිදි, ව්‍යාපාරයට අදාළ භාණ්ඩ හා සේවා ආනයනය කිරීම් සියල්ලම මෙම පනත යටතේ නිශ්චිතව දක්වා ඇති සියලුම බදු, තීරුබදු සහ අයකිරීම් වලින් නිදහස් කරනු ලැබේ.	මෙම නියෝගය ප්‍රකාශයට පත් කළ දිනය	ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කාලසීමාව තුළ
9	1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම් සහ සුදු බදු පනත	මෙම පනත යටතේ කිසිදු නිදහස් කිරීමක් හෝ දිරිගැන්වීමක් ප්‍රදානය කරනු නොලැබේ.	අදාළ නොවේ	අදාළ නොවේ
10	1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත	මෙම පනතේ 2 වන වගන්තිය, 11 වන වගන්තිය සහ 12 වන වගන්තියෙන් නිදහස් කිරීම.	මෙම නියෝගය ප්‍රකාශයට පත් කළ දිනය	බලයලත් තැනැත්තාගේ බලපත්‍රයේ වලංගු කාලය අවසන් වූ පසු හෝ එය අවලංගු කරනු ලැබූ පසු
11	(267 වන අධිකාරය වූ) විනෝද බදු ආඥාපනත	මෙම පනතේ 2 වන වගන්තියෙන් නිදහස් කිරීම.	මෙම නියෝගය ප්‍රකාශයට පත් කළ දිනය	බලයලත් තැනැත්තාගේ බලපත්‍රයේ වලංගු කාලය අවසන් වූ පසු හෝ එය අවලංගු කරනු ලැබූ පසු

III වන උපලේඛනය (සම්බන්ධිතයි)				
පනතේ II වන උපලේඛනයේ ලැයිස්තුගත පනත්		ප්‍රදානය කරනු ලබන නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම්	ආරම්භ වන දිනය	අවසන් වන දිනය
12	2017 අංක 12 දරන විදේශ විනිමය පනත	2022 ජුනි 3 දිනැති අංක 2282/59 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද, 2022 අංක 1 දරන විදේශ විනිමය (කොළඹ වරාය නගරය තුළ ආයෝජන) නියෝග හැර, මෙම පනතේ අනෙකුත් සියලුම විධිවිධානවලින් නිදහස් කිරීම.	මෙම නියෝගය ප්‍රකාශයට පත් කළ දිනය	බලයලත් තැනැත්තාගේ බලපත්‍රයේ වලංගු කාලය අවසන් වූ පසු හෝ එය අවලංගු කරනු ලැබූ පසු
13	2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර පනත (නියාමනය කිරීමේ)	මෙම පනත යටතේ කිසිදු නිදහස් කිරීමක් හෝ දිරිගැන්වීමක් ප්‍රදානය කරනු නොලැබේ.	අදාළ නොවේ	අදාළ නොවේ

EOG 04 - 0172